

ජනසෙක සලසන අත්හද බැලීමක්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වන්නේ ගම්වලයි. මේ නිසා ගම රටේ ජාතික සංවර්ධන ඉලක්කවලදී ඉතා වැදගත් සංවර්ධන ඒකකයකි. ශ්‍රී ලංකාවේ ගම්වලින් විශාල ප්‍රමාණයක් තවමත් ඉතා දිළිඳු මට්ටමේ පවතී. පසුගිය කාල පරිච්ඡේදය තුළදී විවිධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබුවද බොහෝමයක් ගම් කිසිදු සංවර්ධන වැඩ සටහනකට තවමත් හසු වී නැත. ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනයේ උපාය මාර්ගයක් වශයෙන් “සිප්ප්” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිළිඳු ගම් තෝරා ගන්නා ලද්දේ මෙවැනි පසුබිමක් යටතේය. “සිප්ප්” නම් කෙටි යෙදුමකින් හඳුන්වන්නේ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධනය සඳහා ග්‍රාමීය ජනතාවගේ සහභාගිත්වය ලබාගනිමින් ග්‍රාමීය සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ නව වැඩ සටහනකටයි. ආසියානු හා පැසිපික් රටවල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය (සර්බුප් ආයතනය) විසින් ලබාදෙන ලද මුදල් ආධාර මත ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් තෝරාගත් ගම් කීපයක ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරයත් ඉන් ලැබූ ඵල ප්‍රයෝජනත්, එහි අනාගත අපේක්ෂාවන්ත්, මෙම ලිපියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරනු ලබයි.

හැඳින්වීම

ග්‍රාමීය සංවර්ධනයේ ඉලක්ක කරා ලඟාවිය හැකි නම් රටේ සංවර්ධන ඉලක්ක කරාද පහසුවෙන් ලඟා විය හැකිය. මේ හේතුව නිසාම ගම තුළ සමාජ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමට බලයට පත් සෑම රජයක්ම උත්සාහ දරා ඇත. ගම සංවර්ධනය කිරීම සඳහා ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පෙර ඊට බාධකව පවත්නා කරුණු තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. ආසියා හා පැසිපික් රටවල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානය වන ‘සර්බුප්’ ආයතනය විසින් දෙන ලද මුදල් ආධාර යටතේ ගොවි කටයුතු පර්යේෂණ සඳහා පුහුණු කිරීමයි. ආයතනය විසින් දියත් කරන ලද ‘සිප්ප්’ වැඩ සටහන මෙම අවශ්‍යතාවය මුළුමනින් හඳුනාගනිමින් ගමට ගැලපෙන ආර්ථික සංවර්ධන දැඩි පිළිවෙලක් දියත් කිරීමට දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකිය.

ග්‍රාම සංවර්ධනයේ බාධක

බොහෝ දිළිඳු ගම්වල සංවර්ධනය කෙරෙහි බලපාන පොදු බාධකයන් ලෙස ප්‍රධාන කරුණු තුනක් හඳුනා ගත හැකිය.

1. ගමේ සම්පත් ගැමියන් විසින් හඳුනා නො ගැනීම හා ඒවා ග්‍රාමීය ආර්ථික සංවර්ධනයේ පදනම් වශයෙන් නො සැලකීම.
2. අඩු පාසැල් අධ්‍යාපනය අඩු වෘත්තීය අධ්‍යාපනය හා දුර්වල සංවිධාන රටාව.

3. සංවර්ධන කාර්යයන් ආරම්භ කිරීමට අවශ්‍ය මූල ධනය නොමැති කම.

‘සිප්ප්’ ව්‍යාපෘතිය මෙම ත්‍රිවිධ බාධක යන් සඳහා පිළිතුරු ලබා ගැනීමට ගැමියන්ට උදව් වෙන පරිදි කුඩා ආදායම් උත්පාදන ව්‍යාපෘති හඳුන්වා දෙන අතර 1985 දී මේ සඳහා ගම්මාන දෙකක් තෝරා ගන්නා ලදී. මින් එකක් කැගල්ල දිස්ත්‍රික්කයේ අදනාව නම් වූ ඉතා දිළිඳු ගමක් වූ අතර අනෙක ගම්පහ දිස්ත්‍රික්කයේ මැදගම්පිටිය නම් වූ මධ්‍යම පාතික ගම්මානය විය.

ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නිලධාරී
අයි. රණසිංහ පෙරේරා විසිනි

‘සිප්ප්’ වැඩසටහන සඳහා මූල ධනය

ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ‘සිප්ප්’ වැඩ සටහන සඳහා අවශ්‍ය මූල ධනය ‘සර්බුප්’ ආයතනය විසින් ණය පදනමක් මත ප්‍රතිලාභීන්ට ලබා දෙන ලදී. මෙම ණය මුදල් ‘සිඩ් මනි’ (පුනරාදර්ශන ආයෝජන අරමුදල්) යනුවෙන් හඳුන්වනු ලැබේ. ‘සිඩ් මනි’ හි මූලික ලක්ෂණය නම් යම් ප්‍රතිලාභී දෙක සඳහා දෙන ලද ණය මුදල් නැවත එකතු කර ගැනීමෙන් පසු දෙවැනි ප්‍රතිලාභීයෙකුට ද එම මුදල් ප්‍රමාණයම නැවත ලබා දීමට හැකි වන සේ වක්‍රීයව ආයෝජනය කිරීමට හැකි වීමයි. ඔහු

ගෙන් නැවත ණය මුදල් ආපසු ලබා ගැනීමෙන් එම මූල ධනය තුන් වැනි හා හතර වැනියෙකුට ද ක්‍රමයෙන් කිසියම් කාලයක් තුළ ලබා ගත හැකිය. මේ අනුව ‘සිඩ් මනි’ ක්ෂය නො වන මූල ධන සංචිතයක් ලෙස ගම තුළ සංසරණය වනු ඇත.

‘සිඩ් මනි’ හි දෙවැනි ලක්ෂණය නම් එය ඉතා අඩු පොලියකට හෝ පොලි රහිතව ව්‍යාපෘති ආරම්භ කිරීමට ලබා දිය හැකි වීමයි. ණය මුදල් සඳහා පොලිය අයකරනවා ද? නැද්ද? අයකරනවා නම් කුමන ප්‍රතිශතයකින් ද යන්න මුළු මනින්ම තීරණය කරනුයේ අදාල ගම්මානයේ ප්‍රජාවගේ පොදු තීන්දුව අනුවය. ‘සිප්ප්’ වැඩ සටහන ක්‍රියාත්මක වූ ගම්මාන දෙකෙ හි ම 1% ක සුළු පොලියක් ගෙවීමට ගැමියන් තීරණය කරන ලදී.

‘සර්බුප් සිඩ් මනි’ ලබා ගැනීමට සුදුසු යයි ගමේ ජනතාව තීරණය කරනු ලැබූ තැන්හිනිට පහසුවෙන් එම ණය මුදල් ලබා ගැනීමට හැකි වීම මෙම ණය මුදලේ තවත් ලක්ෂණයකි. වානිජ බැංකු වලින් ණය මුදල් ලබා ගැනීමේ දී මෙන් නොව ඉතා ලිහිල් කොන්දේසි මත මෙම ණය මුදල් නිකුත් කිරීම සිදු කරනු ලබන අතර ණය මුදල ගෙවිය යුත්තේ කුමන කාලයක් තුළද? කුමන ප්‍රමාණයේ වාරික මගින් ද යන්න ව්‍යාපෘතියේ ස්ථානවලින් ලබා ගත යුතු මුදලත් ගමේ ජනතාවගේ පොදු එකඟතාවක් මත තීන්දු විය.

වැඩ සටහන ක්‍රියාත්මක කිරීම

‘සර්බුප්’ ආයතනය විසින් සපයන ලද මූල්‍ය ආධාර යටතේ ‘සිප්ප්’ ක්‍රියාත්මක කිරීම සඳහා 1985 දී ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කැගල්ල දිස්ත්‍රික්කයේ අදනාව නම් වූ ගමත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මැදගම්පිටියත් තෝරා ගත් අතර ප්‍රථමයෙන් ම පර්යේෂකයන් විසින් අදාල ගම්මාන වල ජනතාව හමු වී ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වයන් සම්බන්ධව මූලික තොරතුරු සොයා බලන ලදී. මෙම තොරතුරු සොයා බැලීම මුළුමනින්ම යෝජිත ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්ට ලබා කරවන ලද බැවින්

ගැමියන්ට තමා පිටින් වන ගම සම්බන්ධ ව නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ද ඉඩකඩ සැලසිණි.

ග්‍රාමීය සම්පත් හඳුනා ගැනීමේදීත් හඳුනා ගත් සම්පත් පදනම් කර සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදීත් 'සිප්ප්' වැඩ සටහන ප්‍රතිලාභීන් ලබා තොරතුරු එක් රැස් කිරීමට ඉඩ සලසන ලද්දේ ප්‍රධාන කරුණු දෙකක් අරමුණු කර ගෙනය.

1. ග්‍රාමීය ජනතාවට තමා පිටින් වන ගම පිළිබඳව නිවැරදි හා පුළුල් අවබෝධයක් ලබා දීමත් ගම සතු භෞතික හා මානව සම්පත් හඳුනා ගැනීමත් එ මත පදනම් වූ ව්‍යාපෘති ඇති කිරීමටත් මූලික පෙළඹවීමක් ඇති කිරීම.

2. 'සිප්ප්' යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාන ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා ගැමි ජනතාවගේ සහභාගීත්වය ලබා ගැනීම හා ඒ මගින් අදාල ව්‍යාපෘති ඔවුන්ගේ සහ විශ්වාසය සහතික කරවීම.

"සිප්ප්" ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම :

පොදුවේ ගැමියන් විසින් එකතු කරනු ලැබූ ග්‍රාමීය සමාජ - ආර්ථික තොරතුරු එක්රැස් කිරීමෙන් පසුව ගම තුළින් ලබා ගත හැකි සම්පත් පදනම් කර ගත් ආදායම් උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම 'සිප්ප්' හි ප්‍රධාන අරමුණ විය. මෙම ව්‍යාපෘති ඇරඹීම සඳහා වඩාම සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම කරන ලද්දේ ගමේ ජීවත් වන ප්‍රජාවගේ අනු දැනුම මතය. තැගුල්ල දිස්ත්‍රික්කයේ අදනාව ගමට දී මෙම තෝරා ගැනීම් සඳහා සියළුම ගැමියන් සම්බන්ධ කර ගත් නව සංවිධානයක් පිහිටුවා ගත් අතර මැදගමපිටියේ දී දඟ කිපයක් සාර්ථකව ක්‍රියාත්මක වූ සමුපකාර ණය දෙන සමිතියක් උපයෝගී කර ගන්නා ලදී. ආදායම් උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයන් කවුද යන්න පිළිබඳව ගැමියන් සමඟ මූලික එකඟතාවක් ඇති කර ගැනීමට මෙම ප්‍රජා සංවිධාන බෙහෙවින් උපකාර වූ අතර පුද්ගලයන් තෝරීම සම්බන්ධයෙන් මතුවිය හැකිව තිබූ ගැටළු මහ ගැටියාමක් ද සිදු විය.

"සිප්ප්" යටතේ ආදායම් උත්පාදන ව්‍යාපෘති :

ආදායම් උත්පාදන ව්‍යාපෘති ඇතිකිරීමේ මූලික අදහස ඇතිව අදනාව ගම්මානයේ කරන ලද සමාජ - ආර්ථික සමීක්ෂණ ප්‍රතිඵලය, සර්වස්ව අයතනය විසින්, 'සිප්ප්' වැඩ සටහන සඳහා වෙන් කරන ලද රු. 25 000/-ක් වූ පුනරාවර්තන ආයෝජන අරමුදලක් මත පිහිටමින් ආදායම් උත්පාදන කුඩා ව්‍යාපෘති 09 ක් ආරම්භ කිරීමට අදනාව ගම් වාසීන් විසින් තීරණය කරන ලදී. ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අනුදැනුම හා මහ පොත්විම මත ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘති වලින් ව්‍යාපෘති 07 ක් සත්ව පාලන ව්‍යාපෘති වූ අතර දෙකක් බෝග නිෂ්පාදන ව්‍යාපෘති විය. තෝරා ගත් ගම් වාසීන් පස් දෙනෙකුට කුකුල් පාලනය සඳහා එක් අයකුට රු. 4000/- බැගින් වූ ආයෝජන අරමුදලක් ද දෙදෙනෙකුට එළු පට්ටි පාලනය සඳහා රු. 1000/- බැගින් වූ අරමුදලක් ද ලබා දුන් අතර පුද්ගලයන් දෙදෙනෙකුට රු. 500/- බැගින් වූ ආයෝජන අරමුදල් කෙසෙල් වගාව සඳහා ලබා දෙන ලදී. අරමුදල් වාරික වශයෙන් නිකුත් කරන ලද අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නිරන්තර පරීක්ෂාව හා මහ පොත්විම ලබා දෙන ලදී.

සාපේක්ෂ වශයෙන් ආර්ථික හා සමාජීය වශයෙන් තරමක් ඉදිරියෙන් සිටි මැදගමපිටියේ දී 'සර්වස්ව' පුනරාවර්තන මුදල් ආධාර මුළුමනින් ම යොදවනු ලැබූයේ කුකුල් පාලන ව්‍යාපෘති 09 කටයි. මෙහි දී එක් අයකුට රු. 3000/- බැගින් වූ ණය අරමුදල් සර්වස්ව 'සිප්ප්' යටතේ සපයනු ලැබූ අතර ව්‍යාපෘතියේ හිත ආයෝජන අරමුදල් ප්‍රතිලාභීන් සම්බන්ධ වී සිටි සමුපකාරය ණය දෙන සමිතිය මගින් පුරණය කරන ලදී.

පුහුණු කිරීම :

'සර්වස්ව' වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වූ 'සිප්ප්' ආදායම් උත්පාදන ව්‍යාපෘති වල ප්‍රධාන අංශයක් වූයේ ප්‍රතිලාභීන් සඳහා ක්‍රමවත් පුහුණුවක් ලබා දීමයි. මෙම පුහුණුවේදී පුනරාවර්තන ආයෝජන අරමුදල් ගම්මානයේ ආර්ථික සංවර්ධනය සඳහා මූල ධනයක් වශයෙන් යොදවා ගන්නේ කෙසේද යන්නත්, කුඩා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා

තොරතුරු එක් රැස් කිරීම, සැලසුම් කරණය හා සැලසුම් ක්‍රියාත්මක කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කරන ලදී. ටීට් අමතරව සියළුම ප්‍රතිලාභීන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධ කර විවිධත් ඔවුන් මගින් අවශ්‍ය උපදෙස් හා අණුග්‍රහය ලබා ගැනීමටත් පුහුණු වැඩ යටතේ වඩාත්ම වශයෙන් යොදාගැනීමක් ද විය.

රාජ්‍ය ආයතන අනුග්‍රහය :

'සිප්ප්' යටතේ ක්‍රියාත්මක වූ ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා ගව මට්ටමේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල හා නිලධාරීන්ගේ අනුග්‍රහය ලබා ගැනීම මෙම වැඩ පිළිවෙලේ විශේෂ ලක්ෂණයක් විය. 'සිප්ප්' ව්‍යාපෘති වල ආරම්භක අවස්ථාව ඉක්ම ගිය පසු ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වැනි ජාතික පර්යේෂණ ආයතනයක් මත නව දුරටත් යැපෙන සේ කටයුතු කිරීම නුසුදුසු නිසාත් ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ක්‍රියාත්මක කර ගෙන යාමටත් අත දීමෙන් පසු ඒවා පවත්වා ගෙන යාම හුදෙක් ප්‍රතිලාභීන්ගේ ම කාර්යයක් නිසාත් රාජ්‍ය ආයතන සම්බන්ධ කර තැබීම අත්‍යාවශ්‍ය විය. වේ අනුව ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ ගව මාන දෙකෙහිදී ම සමුපකාර, කෘෂිකර්ම, පශු සම්පත් ආදී අදාල අංශවල නිලධාරීන් වැඩ සටහන කෙරේ යොමු කර තැබීම සඳහා සුදුසු පියවර ගනු ලැබීය.

"සිප්ප්" ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල බලපෑම :

ගව මට්ටමේ ආර්ථික සංවර්ධන කාර්යයේදී ගැමි ජනතාව විසින් යොමු කරනු ලැබූ කොටසක් ඉටු කළ හැකිද යන්න 'සිප්ප්' පර්යේෂණ වැඩ සටහන යටතේ කර ඇත. එනම් ප්‍රමාණවත් දැනුමක් හා අනුග්‍රහයක් ලබා දෙන්නේ නම් ගමේ සම්පත් පදනම් කර ගත් ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ගැටියන් පහසු වෙන් යොදවා ගත හැකි බව මෙම පර්යේෂණ ව්‍යාපෘතිය මගින් ප්‍රකාශනය කරන ලදී.

අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් කරන ලද පසු විපරම් කිරීමේ දී යොදා ගත් කරුණු අනුව ආදායම් උත්පාදන ව්‍යාපෘති මගින් පහත සඳහන් ප්‍රතිඵල ජනිත කර ඇත.

ව්‍යාපෘතිවල නියුක්ත වූ ප්‍රතිලාභීන්ගේ මාසික මුදල් ආදායම ව්‍යාපෘතිවල එල දරණ අවධිය වන විට 16% සිට 1170% දක්වා පරාසයක් තුළ වර්ධනය වී ඇත.

ආදායම් උත්පාදන ව්‍යාපෘති ඇරඹූ ප්‍රතිලාභීන්ගෙන් කීප දෙනෙකුම ඔවුන්ට ලැබෙන ආදායම් වෙනත් විකල්ප ආයෝජන මාර්ග වලද යොදවා ඇති අතර එය වඩාත් ස්ථිර ආර්ථික පදනමක් සකස් කර දීමට අනුබලයක් වී ඇත.

පවුලේ පාරිභෝජන රටාවේද සැලකිය යුතු වෙනස් කමක් ඇති කිරීමට 'සිජස්' ආදායම් උත්පාදන ව්‍යාපෘති හේතු වී තිබේ. තොරතුරු සොයා බැලීමේ දී හෙළි වූ පරිදි බොහොමයක් පවුල්වල විශේෂයෙන් කුකුල් පාලනයට හවුල් වූ ප්‍රතිලාභීන්ගේ පවුල් වල බිත්තර පාරිභෝජනය, මස් පාරිභෝජනය සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක් පෙන්වයි.

ගැමි ජනතාව හා රාජ්‍ය ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් අතර කිට්ටු සම්බන්ධතාවක් ඇති කිරීමට ද මෙම ව්‍යාපෘතිය පිටුවහලක් වී තිබේ. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් හේතුකොට ගෙන ඇති වූ මෙම යහපත් සම්බන්ධීකරණය හුදෙක් 'සිජස්' ව්‍යාපෘති සඳහා පමණක් නොව අදාළ ගම්මානවල ඉදිරි සංවර්ධන කටයුතු වලදීද බලවත් ආධාරයක් වනු ඇත.

මේ අනුව පර්යේෂණයට යොදා ගනු ලැබූ ගම්මාන දෙකෙහිදීම ප්‍රතිලාභීන්ගේ පවුල්වල ආදායම්, පරිභෝජන, ආයෝජන හා ඉතිරි කිරීම් යන ප්‍රධාන ආර්ථික ක්‍රියාලියේ වර්ධනයක් ඇති

කිරීමට 'සිජස්' යමක් වී ඇති අතර ගම තුළ සාර්ථක අන්දමින් ආර්ථික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහ පොත්විමක් ද කර ඇත.

“සිජස්” තුළින් උගතහැකි පාඩම :

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනයේ උසාය මාර්ගයක් වශයෙන් දියත් කරන ලද 'සිජස්' ආදායම් උත්පාදන ව්‍යාපෘති තුළින් උගත හැකි පාඩම් බොහෝය. ඉන් ප්‍රධාන එකක් වන්නේ ගමේ ආර්ථික සංවර්ධනයට ගැමියන් සාර්ථක අන්දමින් හවුල් කර ගැනීමට නම් එක් එක් ගැමියාට පුද්ගලිකව පහකිම් පැවරෙන එමෙන්ම පුද්ගලිකව ප්‍රතිලාභ ලබාදෙන අන්දමේ සුඵ පරිමාන පොද්ගලික ව්‍යවසාය ක්‍රමයක් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බවයි. මේ සඳහා රාජ්‍ය ආයතන හෝ සමුපකාර ක්‍රමයක් මගින් ආර්ථික අනුබලයක් ලබා දීම සුදුසු වන අතර සීමාව ඉක්මවා ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපාර වලට රාජ්‍ය හෝ සමුපකාර ඇහිලි ගැසීම් නොකල යුතුය. කෙසේ වුවද ප්‍රමාණවත් පුහුණුවක් හා මහ පොත් විමක් ලබා දීම අත්‍යවශ්‍ය කළ යුතු නොවේ.

මෙම වැඩ සටහනින් උගත හැකි තවත් පාඩමක් නම් ග්‍රාම සංවර්ධනය සඳහා ක්‍රමවත් වැඩ සටහනක් සිතා මතා දියත් කරනවා වීතා ගම තුළ ස්වයංපතිත වන ආර්ථික වැඩ සටහනක් කෙරේ බලාපොරොත්තු තැබීම නුසුදුසු බවයි. එනම් අභ්‍යාව හා මැදගම්පිටිය යන ගම්මාන දෙකෙහි ම ගමේ සම්පත් පදනම් කර ගත් ආදායම් උත්පාදන ව්‍යාපෘති ඇතිකළ හැකි පසුබිමක් තිබුනත් 'සිජස්'

වැඩ සටහන දියත් කරන තුරු එවැන්නක් සිදු වූයේ නැත.

ගමේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සම්ප්‍රදායික වාණිජ බැංකු කෙරෙහි ද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව මෙම ව්‍යාපෘතිය පැහැදිලි කළ තවත් කරුණකි. කුඩා ආදායම් උත්පාදන ව්‍යාපෘති කෙරෙහි රාජ්‍ය වාණිජ බැංකු වල අවධානය අඩු නිසාත්, ගැමියන් හොඳ ගණුදෙනු කරුවන් සේ සැළකීමට වාණිජ බැංකු පුරුදු වී නැති නිසාත්, නොයෙකුත් පෝර්ම පිරවීම, ණය සඳහා ඇපකරුවන් සොයා ගැනීම වැනි දූෂිත ක්‍රමයන් නිසාත් ගම සංවර්ධනය කිරීමට හෝ රාජ්‍ය නොවන පිටස්තර අනුග්‍රහය අවශ්‍යම වේ. මේ මැදිහත් වීම ඇති වන තුරු ගැමියන් දැනුවත් වන්නේ වත් ව්‍යාපෘති ඇරඹීමට පෙළඹෙන්නේ ඒකීය නැත.

පර්යේෂණය තුළින් ඉස්මතු වූ තවත් පාඩමක් නම් රාජ්‍ය හෝ පිටස්තර අනුග්‍රහය මත ආර්ථික සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කරන විට හැම විටම ගැමියන්ගේ පොදු එකඟතාව මත කටයුතු කිරීමට තීරණය කළ යුතු බවයි. ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීම, ව්‍යාපෘති තෝරා ගැනීම, ඒ සඳහා සැළසුම්කරණය ආදී විවිධ අවස්ථා වලදී මෙම එකඟතාව ලබා ගත යුතු වේ. හඳුන්වා දෙන ආර්ථික සංවර්ධන වැඩ සටහන ගම තුළ සමාජයීය නොසන්සුන්තාවකට ඉඩ පාද දිය යුතු නැත. යම් අසාධාරණයක් හෝ අසමාන තාවයක් තිසා ඇති වන සමාජ නොසන්සුන්තාව ආර්ථික වැඩ සටහන දුර්වල කිරීමට හේතු විය හැක. □

කතාශාටුසි

නොවැලැක්විය හැකි හේතූන් රාශියක් නිසා සමහර විශේෂාංග මෙවර පළකිරීමට නොහැකි විය. ඒ පිළිබඳව අපගේ කතාශාටුව පළ කරන අතර එම අංග ලබන කලාපයට ඇතුළත් වන බව කරුණාවෙන් සළකන්න.